

## ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකෙශ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන සාධක

චි. එම්. ඒ. එම්. දිසානායක<sup>1</sup>

### 1. හැදින්වීම

1830 වර්ෂයේ පමණ ආරම්භ වූ විදුලි සංදේශ කර්මාන්තය දෙනික ජීවිතයේ ක්‍රියාපටිපාටියෙන් වෙන් කළ තොහැකි ක්ෂේත්‍රයකි (Henriques, 2005). වර්තමානය වන විට ජ්‍යෙෂ්ඨ දුරකථනය හාවිත කරන්නන්ගේ වර්ධනයන් සමග අන්තර්ජාල හාවිතා කරන්නන්ගේද වර්ධනයක් සිදු විය (ITU - The International Telecomunication Union, 2021). ගෝලීය වශයෙන් 2010 වර්ෂය වන විට 28.87%ක අන්තර්ජාල හාවිත කරන්නන් ප්‍රමාණයක් පෙන්වුම් කරන අතර 2021 වර්ෂය වන විට 65.2%ක අන්තර්ජාල හාවිතා කරන්නන් ප්‍රමාණයක් වර්ධනය වී ඇත (ITU, 2021). ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද අන්තර්ජාල හාවිතා කරන්නන්ගේ වර්ධනය සමග අන්තර්ජාල සේවා සපයනු ලබන සන්නාමකරුවන් විසින් අන්තර්ජාල පරිශිලක ප්‍රජාව වෙත වඩා ප්‍රායෝගික, කාර්යක්ෂම අන්තර්ජාල සේවාවක් ලබාගැනීම උදෙසා ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකෙශ හඳුන්වා දෙන ලද (Rajapaksha & Dissanayaka, 2018). 2005 සිට 2007 වර්ෂයන් තුළ අන්තර්ජාල පැකෙශ වෙත 4% අඩු පාරිභෝගික ප්‍රජාවක් පෙන්වුම් කරන ලද අතර 2020 වර්ෂය වන විට 35% ක පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය වී ඇත. (Telecommunication Regulatory Commision of Sri Lanka, 2021). ඒ අනුව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකෙශ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන සාධක හඳුනාගැනීම අධ්‍යයනයේ අරමුණ විය. පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම පිළිබඳ ලොව පුරා අධ්‍යයනයන් රාජියක් සිදු කර ඇති තමුත් ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකෙශ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳ අධ්‍යයනයන් ඉතා සීමිත ප්‍රමාණයක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව තුළද අධ්‍යයනයන් ඉතාමත් සීමිත වේ. එමෙන්ම ශ්‍රී ලාංකීය අන්තර්ජාල පාරිභෝගික පිරිසගේ හැසිරීම පිළිබඳ අවබෝධය තොමැනිකම හේතුවෙන් සිදුවන අසාර්ථකත්වයන් මගහරවා ගතිමින් මාධ්‍ය අයවැයකරණය, මාධ්‍ය සැලසුම්කරණය සහ මාධ්‍ය සැලසුම්කරණයේ වාසි ලබා ගැනීමට අන්තර්ජාල පැකෙශ සන්නාමකරුවන්ට මෙම අධ්‍යයනය මගින් අවස්ථාව ලැබේ.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකෙශ සන්නාමකරුවන් හට මිලදී ගැනීම කෙරෙහි බලපාන සාධක පිළිබඳ අවධානය යොමු කරමින් රට අදාළව තම සේවාව ලබා දීමට හැකියාව ලැබීම සහ ඒ තුළින් තෘප්තිමත් පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබීම සහ ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකෙශ මිලදී ගැනීමේ ද පාරිභෝගික පිරිස විසින් වඩා සැලකිලිමත් විය යුතු සාධක පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. අධ්‍යයනය තුළ හඳුනා ගත

<sup>1</sup> සමාජ සංඛ්‍යානය අධ්‍යයන අංශය, කැලෙනීය විශ්වවිද්‍යාලය  
akilamduwanthi1@gmail.com

හැකි සීමා ලෙස ජංගම අන්තර්ජාල පැකේශ පාරිභෝගික ප්‍රජාව ගෝලිය වශයෙන් ව්‍යාප්ත වුව ද මෙම පර්යේෂණය මගින් ශ්‍රී ලංකික පාරිභෝගික ප්‍රජාව පිළිබඳ පමණක් අවධානය යොමු කරනු ලබයි. එමෙන්ම අධ්‍යයනය තුළ ජංගම අන්තර්ජාල පැකේශ පාරිභෝගික පිරිස ලෙස ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල සිපුන් හඳුනාගෙන ඇති අතර එම නිසා අධ්‍යයන ප්‍රතිඵල සාමාන්‍යකරණය කිරීමේ හැකියාව සීමිත වීම යනාදී වශයෙනි.

### **1.1 ජංගම අන්තර්ජාල පැකේශ මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපාතු ලබන සාධක**

පාරිභෝගිකයා විසින් අන්තර්ජාල පැකේශයක් මිලදී ගැනීම සහ ඒ සඳහා බලපාතු ලබන සාධක අතර සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම සඳහා (Madushanka & Wijekumara, 2020) සිදු කරන ලද අධ්‍යයනයේදී පාරිභෝගිකයා විසින් අන්තර්ජාල පැකේශ මිලදී ගැනීම සහ ඒ සඳහා බලපාතු ලබන සාධක ලෙස මිල, සේවාවේ ගුණාත්මකභාවය, සන්නාම ප්‍රතිරූපය, ප්‍රවර්ධන කටයුතු, පාරිභෝගික තාප්තිය, පාරිභෝගික සේවය, ගණුදෙණුකරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම, කාර්යක්ෂම සේවා සැපයීම යන සාධක හඳුනා ගන්නා ලදී (Madushanka & Wijekumara, 2020). ජංගම අන්තර්ජාල පැකේශ සේවා සපයන්නෙකු තේරා ගැනීමේදී පාරිභෝගිකයා විසින් සලකා බැලිය යුතු සාධක පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා (Disastra & Millanyani, 2013) අන්තර්ජාල පැකේශ මිලදී ගැනීම කෙරෙහි බලපාතු ලබන සාධක කිහිපයක් අධ්‍යයනය මගින් හඳුනා ගෙන ඇත. එනම් මිල, විකුණුම් ප්‍රවර්ධන, බඳු ප්‍රමාණය, පාරිභෝගික සේවය, ප්‍රවාරණය, සන්නාමයේ ප්‍රතිරූපය, ආවරණය, ස්ථාවරත්වය, වේගය, සක්‍රීය කිරීමේ පහසුව, දැනුවත්හාවය සහ පාරිභෝගික සංඛ්‍යාව යනාදී සාධක පිළිබඳවද අවධානය යොමු කර ඇත (Disastra & Millanyani, 2013). අන්තර්ජාල පැකේශයක් මිලදී ගනු ලබන අවස්ථාවේ ද පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිල පිළිබඳව සැලකිලිමත් වුව ද ඒ සඳහා බලපාතු ලබන වෙනත් සාධක ද හඳුනාගත හැකි බව පෙන්වා දෙනු ලබයි (Airtel, 2022). එනම්, ප්‍රදේශය තුළ ජංගම අන්තර්ජාල පැකේශයේ සංයුෂ්‍ය පද්ධතියේ ගක්තිමත්හාවය සහ ආවරණය, ජංගම අන්තර්ජාල පැකේශයේ බාගත කිරීමේ වේගය සහ උඩුගත කිරීමේ වේගය, ජංගම අන්තර්ජාල පැකේශයේ පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය, ජංගම අන්තර්ජාල පැකේශය මගින් සිදු කරනු ලබන අනිශ්ච්‍රණය යනාදී වශයෙනි (Airtel, 2022).

### **2. අධ්‍යයන අරමුණ**

ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල පැකේශ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන සාධක හඳුනාගැනීම

### **3. පර්යේෂණ කුමවේදය**

අධ්‍යයන අරමුණට අදාළව සංගහනය ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය

විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් හඳුනා ගන්නා ලදී. එනම් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පුරුණ ලෙස මාරුගත ක්‍රමවේදයට පරිවර්තනය වූ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාරුයක්ෂමව මාරුගත ක්‍රමවේදය පරිහරණය කරන ලද පිරිස ලෙස විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හඳුනා ගන්නා ලදී. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2020 සංඛ්‍යා ලේඛන දත්ත වාර්තාවලට අනුව වැඩිම විද්‍යාර්ථීන් පිරිසක් ලියාපදිංචි වී ඇති විශ්වවිද්‍යාල 5 අදාළ සංගහනය ලෙස හඳුනාගන්නා ලද අතර සේතුන සසම්බාධී ක්‍රමය මගින් නියැමීම සිදු කරන ලදී. විශ්වවිද්‍යාල 5 තුළින් ඒකක 100ක් මගින් ප්‍රශ්නවලි ක්‍රමය යටතේ දත්ත රස් කරන ලදී. අධ්‍යයන අරමුණට අදාළව ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ මිලදී ගැනීම කොරෝනි බලපානු ලබන සාධක හඳුනා ගැනීම සඳහා සාධක විශ්ලේෂණය යොදාගෙන ලැබූ අතර ඒ සඳහා විව්‍යාන් 15ක් යොදා ගන්නා ලදී. පුද්ගල ආදායම මට්ටම, ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂය මගින් පනවනු ලබන බුදු ප්‍රමාණය, ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂයේ ජාත්‍යන්තර ආවරණ බාරිතාවය (Disastras & Millanyani, 2013). ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂයේ මිල, ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂය මගින් ලබා දෙනු ලබන දීමනා, ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂය මගින් පනවනු ලබන කොන්දේසි (Amasike, 2020). ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂයේ පරමිපරා තාක්ෂණය (Sharma & Arora, 2014). ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂ සේවා වර්ගය, ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂය පිළිබඳ සෙසු පාරිභෝගික අදහස් (Broci, 2019) ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂයේ බේවා සැලසුම් කාලය, ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂයේ බේවා ප්‍රමාණය (Abhdul & Hussain, 2018) පුදේශය තුළ ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂයේ සංයුත් පද්ධතියේ ශක්තිමත්හාවය සහ ආවරණය, ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂයේ බාගත කිරීමේ වේගය, ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂයේ උපුගත කිරීමේ වේගය, ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂයේ වලංගු දින ගණන (Airtel, 2022) යනාදී වශයෙනි.

#### 4. අධ්‍යයන ප්‍රතිඵල සහ සාකච්ඡා

අධ්‍යයනයේ අරමුණට අදාළව පාරිභෝගික ප්‍රජාව ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂ මිලදී ගැනීම කොරෝනි බලපානු ලබන සාධක හඳුනාගැනීම සාධක විශ්ලේෂණය මගින් සිදු කරනු ලබයි. Cronbachs Alpha පරික්ෂාවට අනුව  $0.896 > 0.7$  වන නිසා දත්ත සංගත වන බවත් එම දත්ත හා සමාන වෙනත් තත්ත්වයක දී වුවද සමාන ප්‍රතිඵල ලබා දීමේ හැකියාවක් පවතින බවත් උපකළුපනය කරනු ලබයි. මෙම දත්ත විශ්ලේෂණයට අනුව KMO අගය 0.87 වන බැවින් එම අගය 0.60 වඩා වැඩි වන බැවින් අධ්‍යයන අරමුණට අදාළව සාධක විශ්ලේෂණ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් නියැදි තරමක් ඇති බව දැක්විය හැකිය. Principal Component Analysis යටතේ Varimax Rotation ක්‍රමවේදය මගින් සාධක බෙදියාම සඳහා සරල අර්ථකථනයක් ලබා ගත හැකි බව දක්වන ලදී (Brown, 2009). ඒ අනුව ප්‍රමුඛ සංරක්ෂක විශ්ලේෂණය තුළ Varimax Rotation ක්‍රමය යටතේ සිදුකරන ලද දත්ත විශ්ලේෂණයට අනුව ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල පැකේෂ පාරිභෝගික ප්‍රජාවගේ මිලදී ගැනීමේ හැසිරීමට බලපාන

සාධක කුනක් හඳුනා ගත හැකිය. එනම් ජ්‍යම අන්තර්ජාල පැකේෂය පිළිබඳ බාහිර සාධක, ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ විස්තරාත්මක සාධක සහ ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ තාක්ෂණික සාධක යනුවෙනි.

වග අංක 1: ප්‍රධාන සාධක වගව

සිංච්‍යක	සාධක	විවෘතන්	
F1	ජ්‍යම අන්තර්ජාල පැකේෂය පිළිබඳ බාහිර සාධක	පුද්ගල ආදායම මට්ටම	0.729
		ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ බාගත කිරීමේ වේගය	0.758
		ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ බදු ප්‍රමාණය	0.750
		ජ්‍යම අන්තර්ජාල පැකේෂය මගින් ලබාදෙනු ලබන දීමනා	0.745
		ජ්‍යම අන්තර්ජාල පැකේෂය මගින් පනවනු ලබන කොන්දේසි	0.765
		ජ්‍යම අන්තර්ජාල පැකේෂය පිළිබඳ සෙසු පාරිභෝගික අදහස්	0.547
F2	ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ විස්තරාත්මක සාධක	ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ පරමිතරා තාක්ෂණය	0.640
		ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ වලංග දින ගණන	0.611
		ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ ඩේටා සැලසුම් කාලය	0.631
		ජ්‍යම අන්තර්ජාල පැකේෂ වර්ගය	0.724
		ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ ඩේටා ප්‍රමාණය	0.542
		පුද්ගල තුළ ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ සංයු පද්ධතියේ ගක්තිමත්හාවය සහ ආවරණය	0.589
F3	ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ තාක්ෂණික සාධක	ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ උඩිගත කිරීමේ වේගය	0.754
		ජ්‍යම අන්තර්ජාල පැකේෂයේ ජාත්‍යන්තර ආවරණ ධාරිතාවය	0.755

මූලාශ්‍රය : නියැදි සම්ක්ෂණය, 2022

### ආක්‍රිත ගුණ්ල

- Abhdul, M., & Hussain, M. (2018). Factor affecting switching behavior in telecom munication industry of pakistan: A qualitative investigation. *American journal of industrial and business management* , 8(2),359-372.
- Airtel. (2022, January 12). *Factor to consider for chosing the right broadband connection*. Retrieved 02<sup>nd</sup> May, 2022, from airtel: [https://www.airtel.in/blog/broadband/Factors\\_to\\_consider\\_for\\_chosing\\_the\\_right\\_broadband\\_connection](https://www.airtel.in/blog/broadband/Factors_to_consider_for_chosing_the_right_broadband_connection)
- Amasike, K. (2020, September 05). *Factors to consider consider when chosing an internet service provider in Nigeria*. Retrieved 03<sup>rd</sup> May, 2022, from [https://www.linke din. com/palse/Factors\\_to\\_consider\\_when\\_chosing\\_an\\_internet\\_service\\_provider\\_in\\_Nigeria](https://www.linke din. com/palse/Factors_to_consider_when_chosing_an_internet_service_provider_in_Nigeria)
- Broci, A. (2019). Factor affecting customer decision making of internet service providers. *Management dynamic n the knowledge economy*, 2392-8042.
- Brown, J. D. (2009). Choosing the right type of rotation in PCA and EFA. *Statistics Corner*, Retrieved 28<sup>th</sup> April, 2022 From <https://jalt.org/test/PDF/Brown31.pdf>
- Disastra, G. M., & Millanyani, H. (2013). Values based attributes for mobile internet provider. *Proceeding of world business and social science research conference* ,922069-33-7.
- Henriques, I. (2005). Risk and investment in the global telecommunication industry. *Digital economy*, 59904-939-7.ch236.
- ITU. (2021). *The International Telecommunication Union*. Retrieved 02<sup>nd</sup> May, 2022 from <https://www.itu.int>
- Madushanka, D., & Wijekumara, J. (2020). Evaluation of factors affecting for select internet service provider. *IRE Journals*, 2456-8880.
- Rajapaksha, A., & Dissanayaka, A. (2018). Sri lanka internet. *Journal of the university librarians association of sri lanka*, Retrieved May 14, 2022 From <https://doi.org/10.4038/jul.2liz.7929>.
- Sharma, N., & Arora, S. (2014). Factor influencing consumer preference and switching behavior in telecommunication industry : A n emperical study. *Journal of management and research*, 2350-1316.

TRCSL. (2021). *Telecommunication Regulatory Commision of Sri Lanka*.  
Retrieved 29<sup>th</sup> March, 2022, from <https://www.trc.gov.lk/>